

මතුගම අධ්‍යාපන කලාපය

දෙවන වාර පරීක්ෂණය - 2018

5 ශ්‍රේණිය

බුද්ධ ධර්මය

කාලය : පැය 01 මිනිත්තු  
30

නම .....

- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

(01). වරහන තුළ ඇති වචනවලින් හිස්තැනට ගැළපෙන වචනය තෝරා ලියන්න.

1. ඒ පව සිතිවිලවලට තමයි ..... කියන්නේ.
2. බුදු ගුණ සිහි කිරීම ..... භාවනාවයි.
3. බුදුරජාණන් වහන්සේගේ ඉවසීමේ හා කම්පා නොවීමේ ගුණය ..... ගුණය නමින් හඳුන්වනවා.
4. මිත්‍රයකුට කරදරයක් වුණාම අනෙක් මිත්‍රයෝ ..... වෙන්න ඕනෑ.
5. මංගල උත්සවයකට සහභාගිවීමට ගියත් ආහාර ගැනීම සඳහා තමන්ට ..... ලැබෙන තුරුම ඉන්නට ඕනෑ.

(පිහිට , කෙලෙස් , ආරාධනය , තාදි , බුද්ධානුස්සති) (ලකුණු 10)

(02). හිස්තැනට ගැළපෙන පිළිතුර වරහන තුළින් තෝරා යටින් ඉරක් අඳින්න.

1. මට උදව් කළ යසෝදරාවන්ට ..... සැලකීම මගේ යුතුකමක් (හොඳින්/කළගුණ)
2. ගිරිනුවර ..... රාජධානියට අයත් කුඩා රාජ්‍යයකි. (මාගම/සේරු නුවර)
3. 1931 ඉන්දියාවට ගිය අනගාරික ධර්මපාලතුමා මූලගන්ධකුටි විහාරයේ දී ..... නමින් පැවිදි වී උපසම්පදාව ලැබීය. (අනගාරික ධර්මපාල/සිරි දේවමිත්ත ධර්මපාල)
4. බරණැස් නුවර ඒකරාජ කියලා රජ කෙනෙකු රජ වී සිටියා එතුමා බොහොම ..... යුක්ත රජකෙනෙකි. (මෙමත්‍රියෙන්/කරුණාවෙන්)
5. වෛරයෙන් වෛරය ..... (සන්සිදේ/නොසන්සිදේ) (ලකුණු 10)

(03). පහත කවිය සම්පූර්ණ කරන්න.

රහසත් පවි නොකොට  
.....  
.....  
.....

(ලකුණු 06)

(04). සතර බ්‍රහ්ම විහරණ නම් කරන්න.

1. ....
2. ....
3. ....
4. ....(ලකුණු 08)

(05). චුල්ල භංස ජාතක කතාවෙන් මතු වන්නේ කුමන ගුණයක් ද?

.....(ලකුණු 02)

(06). ආහාර ගැනීමේ දී අනුගමනය කළ යුතු සිරිත්වලට (✓) ලකුණ ද නොකළ යුතු දේ සඳහා (✗) ලකුණ ද යොදන්න.

1. ආහාරයට පෙර සබන් යොදා දැන් පිරිසිදු කර ගැනීම. ( )
2. වැඩිපුර ආහාර බෙදා ගැනීම. ( )
3. කෑම ගැනීමේ දී කෙළවරක සිට පටන් ගෙන කෑම ගැනීම. ( )
4. කතා කරමින්, තලු ගසමින් ආහාර ගැනීම. ( )
5. ආහාර ගන්නා අතර තුර ඇඟිලි ලෙව කෑමෙන් වැලකීම. ( )

(ලකුණු 10)

(07). පිළිතුරු ලියන්න.

1. සෝමාවතී දාගැබ පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේ ද?

.....

2. සෝමාවතී දාගැබ ඉදි කළේ කවුද ?

.....

3. “සෝම” නැමැති ප්‍රදේශය පිහිටා තිබුණේ කුමන නුවරකට ආසන්නව ද?

.....(ලකුණු 06)

(08). යා කරන්න.

- |  |                      |
|--|----------------------|
| (1). අප පන්සල් යා යුත්තේ               | අම්පාර දිස්ත්‍රික්කය |
| (2). ගිහිකළ දක්ෂ වීණා වාදකයෙකි.        | යසෝදරා දේවියයි       |
| (3). දුටුගැමුණු රජතුමාගේ සොහොයුරා      | සන්සුන් ගමනින්       |
| (4). දීඝවාපි වෛත්‍යය පිහිටා ඇත්තේ      | සෝණ භාමුදුරුවෝ       |
| (5). විපතේ දී පවා බෝසතුන් අත් නොහැරියේ | සද්ධානිස්ස රජතුමා    |

(ලකුණු 10)

(09). පහත කියමන් කවුරුන් විසින් කාහට කියන ලද ඒවා ද?

1. “මගේ ගෙදරට සමහර දවස්වල නැදෑයෝ එනවා.”

කවුද .....

කා හටද .....

2. “මොනවා ? එක හංසයයි උගුලට අහුවෙලා ඉන්නේ. මේ හංසයා ඇයි මෙතන ඉන්නේ? හරිම පුදුමයි.”

කවුද .....

කා හටද .....

(ලකුණු 08)

(10). පහත ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

1. කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරියගේ නම කුමක් ද?

.....

2. වෛත්‍ය රාජයාණන් පැදකුණු කළ යුත්තේ කුමන අත වෛත්‍යය පැත්තට සිටින සේ ද?

.....

3. අනගාරික ධර්මපාල තුමා පැවසූ පරිදි වටිනාම රත්න හතර මොනවා ද?

.....

4. “සිංහල බෞද්ධයා” පුවත් පත ආරම්භ කළේ කුමන වර්ෂයේ ද?

.....

5. “දේවයන් වහන්ස බරණැස් රාජ්‍යය මැස්සන් නැති වී වදයක් වගෙයි.” මේ ප්‍රකාශය කළේ කවු ද?

.....

6. ඒකරාජ රජතුමා ළඟ තිබූ විශේෂ ගුණාංගයක් ලියන්න.

.....

7. ඒකරාජ රජතුමා තම යෝධයන්ට සතුරු හමුදාව අල්ලා ගැනීමට අවසර නුදුන්නේ මන් ද?

.....

8. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නම් කරන්න.

.....

9. රජපුමාලා කතාවෙහි ස්වාමී දුවගේ වර්තයෙන් අපට ගත හැකි ආදර්ශය කුමක් ද?

.....  
10. ඕල්කට් තුමාගේ ප්‍රධාන පිළි ගැනීම වූයේ කුමක් ද?

.....  
11. පංච මහා වාදයේ මූලිකත්වය ගත් භික්ෂුන් වහන්සේගේ නම කුමක් ද?

.....  
12. කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ඇරඹුනේ කාගේ මූලිකත්වයෙන් ද?

.....  
13. දීඝවාපි වෛත්‍ය බෞද්ධයන්ට වැදගත් වන්නේ ඇයි?

.....  
14. වෙසක් පොහොය දිනය පළමු වරට රජයේ නිවාඩු දිනයක් බවට පත් වූයේ කුමන වර්ෂයේ දී ද?

.....  
15. බෞද්ධ කොඩියෙන් සංකේතවත් වන්නේ කුමක් ද?

(ලකුණු 2×15=30)